

## පරිමාණ

09

තැනීම හෝ ඉදිකිරීම් සඳහා ඇදිය යුතු ඉදිකිරීමේ හෝ තැනීමේ හාන්චියට අදාළ කාර්මික සැලසුමක්, ඉඩම් සැලැස්මක්, මාරුග සැලැස්මක් ඇතුළ භූමි සැලැස්මක් ද ඉතා විශාල නම් හෝ ඉතා කුඩා නම් හෝ ඒවා සැබැං ප්‍රමාණයට ඇදීම ප්‍රායෝගික නොවන බව ඔබට දැනෙනවා ඇත. බොහෝ විට මෙවැනි කාරණාවලට අදාළ ව අදින විතු කුඩා කර හෝ විශාල කර ඇදීමට සිදුවේ. එසේ ම, සැබැං වස්තුවේ ප්‍රමාණයට ද සැලසුම විතු අදින අවස්ථා නැත්තේ ද නොවේ.

කුඩා කර හෝ විශාල කර අදින සැලසුම විතුවලට අදාළ රේඛා පරිමාණයකට අනුව ඇදීමෙන් අදාළ වස්තුවේ / හාන්චියේ, ඉඩම් හෝ ඒවැනි ඕනෑම දෙයක සැබැං ස්වරුපය පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. මේ සඳහා හාවතා කළ හැකි පරිමාණ කෝදු (Scale rule) හා වෙනත් උපකරණ ඇතත්, පන්ති කාමරයේ දී එක ම වර්ගයට අයත් ඒකක වර්ග දෙකකින් මිනුම් ලබාගත හැකි සරල පරිමාණයක් ඇද ඒ මාරුගයෙන් මිනුම් ලබාගන්නා ආකරය පිළිබඳ ව දැනුවත් විම සඳහා අවස්ථා ලබා ගනිමු.

පරිමාණ වර්ග තුන් ආකාරයකට දක්වීය හැකි ය.


01. සම්පූර්ණ ප්‍රමාණයට ඇදීමේ පරිමාණ

02. කුඩාකර ඇදීමේ පරිමාණ

03. විශාල කර ඇදීමේ පරිමාණ

### 01. සම්පූර්ණ ප්‍රමාණයට ඇදීමේ පරිමාණ

මෙහි දී වස්තුවේ සැබැං ප්‍රමාණයට ම මිනුම් ලබාගන ඇදීම සිදු කෙරේ. සම්පූර්ණ පරිමාණයට ඇදීමේ දී එය අනුපාතයක් ලෙස දැක්වීම කළහොත් එය 1:1 ලෙස දැක්වේ.



වස්තුව හා එම පරිමාණයටම අදින ලද විතුය

9.1 රුපය

## 02. කුඩාකර ඇදීමේ පරිමාණ

විශාල ප්‍රමාණයෙන් වූ ඉදිකිරීමක්, යන්ත්‍රයක්, තැනීමක් එම ප්‍රමාණයෙන් ම ඇදීමේ කඩුසියක් මත ඇදීම අපහසු හා ප්‍රයෝගික නොවන කාර්යයක් බැවින් එය කුඩාකර ඇදීම කළ යුතු ය. මෙලෙස කුඩාකර ඇදීම යම්කිසි පරිමාණයකට අනුව කළ යුතුවේ.

දිගින් 10000 mm ක් වූ ඉදිකිරීමක් පරිමාණ කර ඇදීමට 200 mm ක් සඳහා 1 mm ක් යොදා ගන්නේ නම්,

$$\text{කුඩා කර ඇදීමේ පරිමාණය} = \frac{1 \text{ mm}}{200 \text{ mm}} \text{ වේ.}$$

එනම්  $\frac{1}{200}$  හෝ 1 : 200 ලෙස දැක්වීය හැකි ය. මෙය අනුපාතයක් ලෙස දැක්වන්නේ 1 : 200 ලෙස වේ.

කුඩා කළ පරිමාණයක් උපයෝගි කරගෙන ඇදීමේ කඩුසියක් මත ඇදීමේ දුර ගණනය කිරීමක් මගින් සෞයා ගනිමු.

දියුතුරණ :-

කියවීමට ඇති දුර 2000 mm යයි ගනිමු. මේ සඳහා තෝරාගත් පරිමාණ හාගය = 1 : 10 එනම්  $\frac{1}{10}$  වේ. ඇදීමේ කඩුසිය මත ඇදිය යුතු විතුයේ 1 mm ක් සඳහා හාවිත කළ යුතු පරිමාණ හාගය ගණනය කරමු.

$$\text{පරිමාණ භාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

$$\frac{1}{10} = \frac{\text{විතුය මත අදින දුර (x නම්)}}{2000 \text{ mm}}$$

$$X = \frac{2000 \text{ mm}}{100}$$

$$2000 \text{ mm} = 10X$$

$$\text{විතුය මත අදින දුර (\text{සම්පූර්ණ})} = 200 \text{ mm} \text{ වේ.}$$

යම් වස්තුවක් කුඩා කර ඇදීමේදී අනුගමනය කළ යුතු පරිමාණ භාගයක් ජාතාන්තර ප්‍රමිති සංවිධානය (I.S.O) මගින් අනුමත කර ඇත. ඒ අනුව එවා,

$$\begin{array}{ccccc} 1:2 & 1:5 & 1:10 & 1:20 & 1:100 \\ 1:200 & 1:500 & 1:1000 & \text{අංදී වශයෙන්} & \text{වේ.} \end{array}$$

### 03. විශාල කර ඇදීමේ පරිමාණ

යම්කිසි කුඩා වස්තුවක් නියම ප්‍රමාණයෙන් ම කඩ්පාසියක් මත ඇදීම කළ විට එහි නියම හැඩැරුව පැහැදිලි ව දැක ගැනීමට නොහැකිව සේ ම මිනුම් යෙදීම ද අපහසු වේ. මේ නිසා එම වස්තුව ද කිසියම් පරිමාණයකට අනුව විශාල කර ඇදීම කළ යුතු වේ. මෙම විශාල කළ යුතු පරිමාණය, පරිමාණ භාගය ලෙස ද හඳුන්වනු ලැබේ.

$$\text{පරිමාණ භාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

මෙම සූත්‍රය භාවිත කර ඕනෑම ම පරිමාණ භාගයකට අනුව ඕනෑම විතුයක්, ප්‍රශ්නප්‍රේණයක්, රුප සටහනක් ඇදගත හැකි ය.

මෙම පරිමාණ භාගය උපයෝගී කරගෙන කුඩා වස්තුවකට අදාළ විතුයක් විශාල කර කඩදායීයක් මත ඇදිය යුතු ප්‍රමාණය සොයුම්.

උදාහරණය :-

කියවීම සඳහා ඇති දුර 2 mm ලෙස ගනිමු. මෙහි පරිමාණ භාගය = 20 : 1 වේ.

$$\text{පරිමාණ භාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

$$\frac{20}{1} = \frac{\text{විතුය මත අදින දුර}}{2 \text{ mm}}$$

$$20 \times 2 \text{ mm} = \text{විතුය මත අදින දුර}$$

$$\therefore \text{විතුය මත අදින දුර} = 40 \text{ mm} \text{ වේ.}$$

යම් වස්තුවක් විශාල කර පරිමාණයට ඇදිමේ ISO දී මගින් අනුමත අනුපාත

1000 : 1            500 : 1            200 : 1            100 : 1

50 :            20 : 1            10 : 1            5 : 1            2 : 1 වේ.

## සරල පරිමාණයක් ඇදීම

මීටර භා සෙන්ටීමීටර 10 කොටස්වලින් උපරිම වශයෙන් මීටර 5 දක්වා කියවිය හැකි 1 : 50 අනුපාතයට (පරිමාණයට) සරල පරිමාණයක් අදින්න. මෙහි

(01). මීටර 3 සෙන්ටීමීටර 70 ක් ද

(02). මීටර 2 සෙන්ටීමීටර 30 ක් ද ලකුණු කරන්න.


මෙම සරල පරිමාණය ඇද බලම්.

දෙනා ලද පරිමාණ භාගය අනුව ප්‍රධාන ඒකකය නිරුපණය කරන දුර සොයුම්.

$$\frac{1 \text{ m}}{50} = \frac{100 \text{ cm}}{50} = 2 \text{ cm}$$

මෙම අනුව සෙන්ටීමේටර 2 කින් මීටර 1 ක් නිරුපණය වේ. උපරිම දිග මීටර 5 නිසා පරිමාණය ඇදිමට පාදක කර ගන්නා රේඛාවේ මූල දිග  $2 \text{ cm} \times 5 = 10 \text{ cm}$  කි.  $10 \text{ cm}$  ක රේඛාවක් ඇදු එය සමාන කොටස් පහකට බෙදන්න. එවිට මීටරයක ප්‍රමාණය දක්වේ. සෙන්ටීමේටර 10 cm කොටස් කියවීමට අවශ්‍ය නිසා මූල් කොටස නැවත සමාන කොටස් 10 කට බෙදන්න.

සකස් කරගත් බව පරිමාණයෙන් මිත්‍රාම් ලබා ගන්න.



$AB \text{ යුර } = 30 \text{ m } 70 \text{ cm}$  වේ.

$CD \text{ යුර } = 3 \text{ m } 30 \text{ cm}$  වේ.

